

ආයතනික විභාග ඇගයීම් ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව,
පැලවත්ත, බත්තරමුල්ල.

සියලුම පරිවේණාධිපති ස්වාමීන් වහන්සේලා / ප්‍රධානාචාර්යවරුන් වෙත,

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2025 (2026)
උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම

උත්තර විභාගයේ උත්තරපත්‍ර ඇගයීම් කටයුතු සඳහා, මාර්ගගත ක්‍රමයට අයදුම්පත් කැඳවනු ලැබේ.

මේ සඳහා පහත උපදෙස් කෙරෙහි ඔබගේ විශේෂ අවධානය යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

1. අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට පමණක් සිදු කරනු ලබන අතර 2025.12.24 දින පෙ.ව. 9.00 සිට 2026.01.05 වන දින මධ්‍යම රාත්‍රී 12.00 තෙක් <https://doenets.lk> වෙබ් අඩවිය වෙත පිවිස “අපගේ සේවා” යටතේ ඇති "Exam Information Center" මත Click කිරීම මගින් හෝ <https://onlineexams.gov.lk/eic> වෙබ් ලිපිනය මගින් හෝ අයදුම්පත් යොමු කරන ලෙස උපදෙස් ලබා දිය යුතුය.
2. මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කර බාගත (Download) කරන ලද අයදුම්පතේ Time Table යටතේ ඇති කොටස අදාළ ගුරුවරයාට ලබා දී ඇති පිරිවෙන් කාල සටහන නිවැරදි බවට පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ / ප්‍රධානාචාර්ය විසින් සහතික කළ යුතුය.
3. අයදුම්පතේ Step 03: (Educational Qualifications) යටතේ අදාළ නිවැරදි තොරතුරු ලබා දිය යුතු බවට විශේෂයෙන් උපදෙස් ලබා දිය යුතුය. ** උපාධි සහතිකය ඉදිරිපත් කිරීමේදී එක් එක් විෂයය හා ශ්‍රේණිය සහිත විස්තරාත්මක ලේඛනය ඉදිරිපත් කළ යුතුය.


ඉතා වැදගත්

4. බාගත (Download) කරන ලද අයදුම්පතේ පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ / ප්‍රධානාචාර්ය විසින් සහතික කළ යුතු කොටස නිවැරදිව සම්පූර්ණ කර සහතික කරන ලද ඇමුණුම් සියල්ල අයදුම්පත සමඟ විභාග දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය.

5. අයදුම්පත මාර්ගගතව සම්පූර්ණ කර **Submit** කිරීමෙන් පසුව ලැබෙන **PDF** අයදුම්පත **A4** ප්‍රමාණයේ කඩදාසියක දෙපැත්ත ප්‍රයෝජනයට ගනිමින් මුද්‍රණය කර, නවක පරීක්ෂකවරයකු නම් අධ්‍යාපන සුදුසුකම් සනාථ කිරීම සඳහා අදාළ සහතික පත්‍රවල සහතික කරන ලද පිටපත් ද අමුණා ඔබ විසින් එය අත්සන් කර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන්න. සියලු තොරතුරු මාර්ගගත අයදුම්පතේ ඇතුළත් කර **Latest Updated Application** මා වෙත යොමු කරන්න.

විභාග කොමසාරිස් ජනරාල්,
ආයතනික විභාග ඇගයීම් ශාඛාව,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව (ජාතික ඇගයීම් හා පරීක්ෂණ සේවාව),
තැ.පෙ. 1503, කොළඹ.

2025.12.19 දින
පැලවත්ත, බත්තරමුල්ල,
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේදීය.


ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්